

**‘බදු සමා පනත’
සම්බන්ධව
ඔබ දැනගත යුතු කරුණු**

පර්යේෂණ, තොරතුරු හා සංවර්ධන ඒකකය (RIDA)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

එක්සත් ජාතික පෙරමුණු රජයේ 'බදු' සමාජ පිළිබඳවයි

(1) '2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත' යනුවෙන් බාහිර පෙනුමක් ලබා දෙමින්, ඒ යටතේ ක්‍රියාත්මක නීතියක් ලෙස ප්‍රයෝගකාරී අන්දමින් මෙම බදු සමාජ පනත, හඳුන්වා දී ඇත. මෙම නීතිය, එවන් වූ නාමයක් යටතේ හඳුන්වාදීම හේතුවෙන් , '2000 අංක 38 දරන දේශීය ආදායම් පනත' යටතට ගැනෙන 'ආදායම් බදු පිළිබඳ රාජ්‍ය සමාවක්' යැයි සිතූ සියල්ලෝ නොමග ගොස් සිටිති. 'බදු' සමාජ නීතිය යනුවෙන් අදහස් කෙරෙන මෙය, 'බැටළු හම් පොරවාගත් වෘකයෙකු සේ' ආදායම් බදු පිළිබඳ පමණක් නොව වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන්ද වන, පහත දැක්වා ඇති නීතින්ද ඇතුළු නීති කිහිපයක අන්තර්ගතයකින් යුත් උපලේඛනයකින්ද සමන්විත වුවකි.

- ථේගු ආඥා පනත (235 වන පරිච්ඡේදය)
- විනිමය පාලන පනත (423 වන පරිච්ඡේදය)
- 1969 අංක 01 දරන ආනයන - අපනයන පාලන පනත
- 1989 අංක 13 දරන සුරා බදු (විශේෂ විධි විධාන) පනත
- සුරා බදු ආඥා පනත (52 වන පරිච්ඡේදය)

(2) ඉහත සඳහන් කළ නීති බලාත්මක කරනු ලබන්නේ දේශීය ආදායම් කොමසාරිස් - ජනරාල් වරයා විසින් නොව, විනිමය පාලක, ආනයන - අපනයන පාලක , සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් හා ථේගු අධ්‍යක්ෂ ජනරාල් යන අයවලුන් විසිනි.

(3) එහෙත්, මෙම බදු සමාජ නීතිය යටතේ , 'ප්‍රකාශයන්' ඉදිරිපත් කළ යුතු වන්නේ, එකී ප්‍රකාශ ලද බව දැනුම් දීමක් ලෙස 'ලදුපතක්' ලබා දෙන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත පමණක්ම වන අතර හුදෙක් එවන් ලදුපතක් ඉදිරිපත් කිරීම මත අනෙකුත් රාජ්‍ය බලධාරීන් ක්‍රියා කළ යුතු යැයි අපේක්ෂා කරන ලදී. ඉන් අදහස් කරනු ලබන්නේ,

හුදෙක් එවන් 'ලදුපතක්' ඉදිරිපත් කිරීම මත, ඉහත නීති යටතේ සිදු කරන ලද වැරදිවලට සමාව පිරිනැමීම ඔවුන් විසින් සිදු කළ යුතු බවයි. ඒ අනුව, මෙහි කිසිදු අර්ථනැවත බවක් හෝ සම්බන්ධතාවක් නොමැත.

(4) ඉහත කී කිසිදු නීතියක් යටතේ 'බදු' අයකිරීමක් සිදු කරනු නොලබයි. ඇත්ත වශයෙන් කිවහොත්, එකී නීති මගින්, නීතියේ මහිමය බලාත්මක කිරීම සඳහාත්, සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සඳහාත්, යම් යම් වැරදි සිදු කිරීම තහනම් කර තිබේ. දුණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි සාපරාධී වැරදි ඇතුළුව, ඉහත කී නීති යටතට ගැනෙන වැරදි කිහිපයක් ලෙස පහත සඳහන් කරුණු අන්තර්ගත කළ හැකිය.

- හොර බඩු ජාවාරම
මත් කුඩු, මත් දූව්‍ය, ගිනි අවි හා ආරක්ෂක සංවේදී උපකරණ වැනි සීමා කරන ලද/ තහනම් කරන ලද අයිතම හොර රහස් මෙරටට ගෙන්වීම.
- වෙළෙඳ පොළ තුළට නීති විරෝධී / වංචනික නිෂ්පාදන හා / හෝ අනුකරණයන් ඇතුල්වීම වැළැක්වීම වැනි, පාරිභෝගික රුචි-අරුචිකම් ආරක්ෂා කිරීම සඳහා නීති ගත කරන ලද, මුද්ධමය දේපළ පනතේ වධ වධාන උල්ලංඝනය කිරීම.
- කසිපු වැනි නීති විරෝධී මත් පැන් පෙරීම හා නීති විරෝධී මත් පැන් විකිණීම
- මත් දූව්‍ය , කංසා, අඩන් වෙළෙඳාම හා ගංජා වගා කිරීම
- ජාතික හෝ රාජ්‍ය අයිතිය මගින් තහනම් කරන ලද අයිතම ආනයනය හා / හෝ අපනයනය
- ජාතික ආර්ථිකයට අහර්ථකාරී විනිමය පාලන නීති රීති උල්ලංඝනය කිරීම
- මත්දූව්‍ය, මත් කුඩු වෙළෙඳාම , නීති විරෝධී පුද්ගල ප්‍රවාහනය හා ශ්‍රී ලංකාව විසින් වළැඹී අන්තර් ජාතික ප්‍රඥප්ති / ගිවිසුම් යටතේ තහනම් කර ඇති ත්‍රස්තවාදය, යන කරුණු සම්බන්ධයෙන් වන නීති විරෝධී මුදල්, විදේශ බැංකු ගිණුම් වලට මාරු කිරීම

(5) ඉහතින් සඳහන් කළ වැරදි සමහරක් ඇප ලබා දිය නොහැකි වැරදි වන අතර දඩ මුදල් අයකර ගැනීමෙන් හා සිරගත කිරීමෙන් දඬුවම් ලැබිය යුතු ඒවා වේ. එවන් වැරදි සම්බන්ධයෙන්, 'බදු' යන පදයෙහි කිසිදු අදාළත්වයක් නැත.

(6) රේගු ආඥා පනත යටතේ, සත්‍ය වශයෙන්ම, රේගු දෙපාර්තමේන්තුව විසින් පනවන ලද වෙනත් නීති කිහිපයක් වේ. එසේ රේගුව විසින් පැනවූ සමහර නීති අතරට පහත දැක්වෙන නීති ද අන්තර්ගත වේ.

- පුපුරන ද්‍රව්‍ය පනත
- තුවක්කු ආඥා පනත
- අසත්‍ය ප්‍රකාශන ආඥා පනත
- විෂ වර්ග, අබින් හා අන්තරාදායක ඖෂධ ආඥා පනත
- ආහාර පාලන පනත

(7) එක්සත් ජාතික පෙරමුණු රජය විසින් ඉදිරිපත් කළ මෙම ආදායම් බදු සමා නීතියට, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වධ වධාන) පනතට ඇතුළත් කර ඇති උපලේඛනයේ සඳහන් ඕනෑම නීතියක් යටතේ ගෙවිය යුතු හෝ අය කෙරෙන කවර හෝ බද්දක්, අය බද්දක්, දණ්ඩනයක්, (ඕනෑම වරදක් සම්බන්ධයෙන් වන ඕනෑම දණ්ඩනයක් ඇතුළත්ව) අලාභයක් හෝ දඩයක් අන්තර්ගත කිරීම සඳහා 'බදු' යන පදය ප්‍රෝඩකාරි ලෙස නිර්වචනය කිරීමෙන්, ඉහත කී සියලු නීතින් යටතට ගැනෙන සියලු වැරදි සඳහා පවත්වනු ලබන සියළුම විමර්ශනයන්ගෙන් හා පැමිණිලිවලින් නිදහස් කිරීමත්, එහි වගකීමෙන් ආරක්ෂා කිරීමත්, සමාවත් ප්‍රදානය කර ඇත.

(8) එහෙයින්, මත් ද්‍රව්‍ය, ගිනි අවි, ව්‍යාජ මුදල් ජාවාරම, ත්‍රස්තවාදයට/ ත්‍රස්ත ක්‍රියාවන්ට අරමුදල් සැපයීම, කසිප්පු පෙරීම වැනි දෑ ඇතුළුව වැරදි ක්‍රියාවල නිරත වූවන් සඳහා 'ආදායම් බදු සමාව' යන නාමයට මුඛා වි සමාව ප්‍රදානය කර ඇත.

(9) “ආදායම් බදු සමා නීතියේ” 03 වන වගන්තිය ප්‍රකාරව 2002.03.31 දිනෙන් පසු හා 2003.08.31 දක්වා කාලය තුළ වූ විදේශ විනිමය ගනුදෙනු හා රට තුළට ගලා එන ජේෂ්‍ය 2002.03.31 දිනට පෙරාතුව සිදු වූයේ යැයි බුද්ධිගෝචර නොවන අයුරින් විනිශ්චය කර ඇත්තේ, 2003.03.17 වන දින, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත නීතිගත කිරීමෙන් අනතුරුව, එමගින් එකී විනිමය හා ජේෂ්‍ය ත්‍රස්තවාදී අරමුදල් වෙත භාර රහස් රට තුළට ගලා ඒමට මං සලසමින්, දිය දොර සියල්ලක්ම පාහේ කිසිදු අවහිරයකින් තොරව විවෘත කිරීම තුළිනි.

(10) සත්‍ය වශයෙන්ම, මෙම ‘බදු’ සමා නීතියේ 10 වන වගන්ති ප්‍රකාරව, ඉදිරියේදී සිදු විය හැකි වැරදි සම්බන්ධයෙන් වන කවර හෝ පැමිණිල්ලක් වසර 05ක කාල පරිච්ඡේදයක් තුළ නිමා නොවූහොත්, එවැනි වැරදි සඳහා පැමිණිලි පැවැත්වීමේ හෝ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති අතර එවන් සාපරාධී නඩු රජය විසින් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන් අනාගතයේ දී පවා සිදු විය හැකි මෙවැනි වැරදි සඳහා විශාල ඉඩ ප්‍රස්ථාවක් ලබා දී තිබුණි.

(11) ඉහත කී සියල්ල, ශිෂ්ටාචාර සමාජයක සාරධර්මවලට මෙන්ම නීතියේ මනිමයටද පටහැනිය. එහෙත්, එක්සත් ජාතික පෙරමුණු රජය මගින් එවැනි වරදකරුවන්ට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව, සමාව පිරිනැමීමේ හැකියාව අතිගරු ජනාධිපතිනිය හට පමණක් සීමා වූ) සමාව පිරිනැමුවා පමණක් නොව, මැඩ පැවැත්වීමට අසිරු ජාවාරම්, අවි ආයුධ වෙළෙඳාම, මත් ද්‍රව්‍ය වෙළෙඳාම ආදියෙන් ගහණ වූ, රට තවදුරටත් අගාධයට යැවීමට මං සලසන, එවන් වරදකරුවන් හා අනාගතයේදී සිදු විය හැකි එවැනි වංචා ද තවදුරටත් වර්ධනය කිරීමට එමගින් දිරි ගන්වන ලදී.

(12) වමර්ශන හා පැමිණිලිවලින් නිදහස් කිරීම සඳහාත්, වගකීමෙන් ආරක්ෂා කිරීම සඳහාත්, සමාව ප්‍රදානය කිරීම සඳහාත්, 'ආදායම් බදු' හා කිසිසේත් සම්බන්ධ නොවන ඉහත සඳහන් කළ නීතිවලට අමතරව, පාරිභෝගික ජනතාවගෙන් වක්‍රාකාරව අය කෙරෙන බදු සම්බන්ධ පහත දැක්වා ඇති නීතින්ද, මෙම බදු සමා නීතිය, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වධ වධාන) පනත යටතේ උප ලේඛනගත කර ඇත.

- 1981 අංක 69 දරණ පිරිවැටුම් බදු පනත
- 1991 අංක 52 දරණ ජාතික ආරක්ෂක බදු පනත
- 1996 අංක 34 දරණ භාණ්ඩ හා සේවා බදු පනත
- 1982 අංක 43 දරණ මුද්දර ගාස්තු පනත
- 1963 අංක 11 දරණ මුදල් පනත
- 1996 අංක 05 දරණ ජාතිය රැක ගැනීමේ දායක මුදල් පනත

(13) ඉහත කී නීතින් යටතේ බදු හා අයබදු එක්රැස් කරගන්නා අතර, ඒවා රජය සතු විය යුතු අයමුදලකි. එසේ එක් රැස් කරගත් බදු හා අය බදු රජයට අයත් ආදායම් වන අතර, පාරිභෝගික ජනතාවගෙන් එවැනි බදු හා අය බදු එකතු කර ගන්නා පුද්ගලයින් විසින් ඒවා සගවා තබා ගත නොහැකි ය. පාරිභෝගික ජනතාවගෙන් එසේ එකතු කර ගන්නා මුදල් රජයට නොගෙවා රඳවා තබා ගැනීමට අවකාශ සැලසීම, මහජන මුදල් ව්‍යාජ හා අයුතු ලෙස අත්පත් කර ගැනීමක් වනු ඇත.

(14) මීට අමතරව, මෙම බදු සමා නීතිය, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වධ වධාන) පනත මගින් දැනට රජයේ ගිණුම් පොත්වල නම් සඳහන් බදු ගෙවන්නන් ගෙන් අය විය යුතු හිඟ ආදායම් බදු කපා හැරීමත්, මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මේවා 'හෙළිදරව් නොකළ' හෝ 'සැකවූ ආදායම් හා/හෝ වත්කම්' නොවේ. එහෙත්, මෙම ආදායම් හා/හෝ වත්කම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගෙන තක්සේරු කළ ඒවා වන අතර, රාජ්‍ය ආදායමෙන් වෙන් කර ගනු ලැබේ. ආදායම් බදු සමාව යන

සැකවුණු නාමය යටතේ, රජයට අය විය යුතු මෙම ආදායම් සියල්ල ද කපා හැර ඇත.

(15) ආදායම් බදු සමාවක් පිරිනමනු ලබන්නේ, සිය ආදායම් හෝ වත්කම් හෙළි දරව නොකළ අයවලුන්ට වන අතර එහෙයින්, එවැනි ආදායම් හෝ වත්කම් පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුවත් වීමේ හැකියාවක් නොමැති මෙන්ම ඒ පිළිබඳ තක්සේරු කිරීමක් ද කර නැත. මෙතෙක් හෙළිදරව් නොකළ එවන් ආදායම් හෝ වත්කම් හෙළිදරව් කිරීමද ආදායම් බදු සමාවකි.

(16) සාපරාධී වැරදිවලට සමාව දීම හා රජයේ ගිණුම් පොත්වලින් රාජ්‍ය ආදායම කපා හැරීම සිදු කර ඇති ඉහත කී කිසිවක් බදු සමාවක් ලෙස වස්තර කළ නොහැකිය.

(17) 2002.12.31 දිනට රජය මගින් එකතු කර ගත හැකිව තිබූ වකු හා සෘජු බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.7 කි. රේගු බදු පැහැර හැරීම තුළින් එකතු කර ගත හැකිව තිබූ මුදල රුපියල් බිලියන 120ක් ලෙස ගණන් බලා තිබුණි. 2002.12.31 වන දිනට විනිමය පාලක හා සුරා බදු කොමසාරිස්වරයා විසින් පැනවූ (නියම කළ) දඩ මුදල්ද ඇතුළුව, රජයට අය විය යුතු සමස්ත හිඟ මුදල හෝ රාජ්‍ය ආදායම හෝ රජය විසින් ආපසු අය කර ගත හැකි මුදල රුපියල් බිලියන 200 ඉක්මවා තිබුණි. ඉහත සඳහන් කළ ආකාරයට මෙම මුදල් 'හෙළිදරව් නොකළ' ආදායම් නොවන අතර 'රහස්‍ය ලෙස ප්‍රකාශිත' ආදායම් වේ. සමස්තයක් ලෙස ගත් කළ , එය මින් පරිබාහිර වූ වෙනත් කරුණකි. මෙවා රජයේ ගිණුම් පොත්වල සඳහන් අනාවරණය කළ රාජ්‍ය ආදායම වේ.

(18) රජයේ ගිණුම් පොත්පත්වල වාර්තාගත වී ඇති පරිදි එක්රැස් කර ගත හැකි ඉහත කී රාජ්‍ය ආදායම් , ඒ ආකාරයෙන් එකතු කළ නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය කේ.එන්.වොක්සි මහතා මහජනයා වෙත පවසා තිබේ. කෙසේ වෙතත්, අදාළ රාජ්‍ය බලධාරීන්, එනම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, විනිමය පාලක , සුරා බදු අධ්‍යක්ෂ ජනරාල්, රේගු

අධ්‍යක්ෂ ජනරාල් හා විගණකාධිපති යන නිලධාරීන්, රුපියල් බිලියන 200ක් වන එවන් අති විශාල රාජ්‍ය ආදායම් ප්‍රමාණයක් එක්රැස් කර ගත නොහැකිය යන්න තහවුරු කර නොමැත. සිය රාජකාරිය නිසියාකාරව ඉෂ්ට කළ නොහැකි වූ වොක්සි මහතා තනතුරෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

(19) සත්‍ය වශයෙන්ම, මෙම බදු සමා නීතිය යටතේ මෙම රාජ්‍ය බලධාරීන් වෙත දැනටමත් කර ඇති සැලකිය යුතු ගෙවීම් ප්‍රමාණයක්, රාජ්‍ය බලධාරීන් විසින් මේ වනවිටත් ආපසු ගෙවා ඇත.

(20) රජයට අයවිය යුතු රුපියල් බිලියන 200ක අති විශාල රාජ්‍ය ආදායම් ප්‍රමාණයක් කපා හැරීම හේතුවෙන් අද මහා භාණ්ඩාගාරය අරමුදල් හිඟයකට මුහුණ පා සිටී. එම අති විශාල මුදල් සම්භාරයෙන් 10%ක ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 20ක මුදලක් වහා එක්රැස් කර ගැනීමෙන් , තෙල් මළ ඉහළ යාම නිසා රටේ දිළිඳු ජනතාව මුහුණ පා ඇති ඉහළ යන ජීවන වියදම මදක් හෝ සැහැල්ලු කිරීම සඳහා සිලු සහන සැලසීමටත්, ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමටත්, මේ දිනවල රටේ පවතින දැඩි නියඟය නිසා පීඩාවට පත් දිළිඳු ජනයා හට සහන සැලසීමටත් හැකියාව ලැබෙනු ඇත.

(21) 2003 බදු සමා නීතිය මඟින් රුපියල් බිලියන 200ක රාජ්‍ය ආදායමක් කපා හරින අතරතුර, එක්සත් ජාතික පෙරමුණු රජය 2004 වසර සඳහා රුපියල් බිලියන 350ක ණය මුදල් ප්‍රමාණයක් අයවැයගත කර තිබේ. මෙම කපා හරින ලද රුපියල් බිලියන 200ක මුදල, 2004 වසර සඳහා වන පහත දැක්වෙන ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය හා සසඳා බලමු.

	රු.බිලියන
▪ අධ්‍යාපනය හා සෞඛ්‍යය	16.2
▪ නිවාස හා ජල සම්පාදනය	14.0
▪ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය මුදල් සැපයීම	11.0
▪ විදුලිබල හා බලශක්ති	9.8
▪ කෘෂිකර්මය, වාරිමාර්ග, ධීවර කර්මාන්ත	9.0
▪ රැකියා වර්ධන උපාධිධාරීන්	3.0
▪ පොහොර සහනාධාර	3.5
▪ වි මලදි ගැනීම සඳහා සහනාධාර	0.9

(22) ඉහත වියදම් ප්‍රමාණය මිලියන 19ක ජනතාවක් සඳහා වුවකි. තම පක්ෂය වෙත ප්‍රාග්ධනය සපයන සහවරයින් සුළු පිරිසකටත්, වැරදි කාර්යයන්වල නිරත වුවන්ටත්, නීති කඩකරන්නන්ටත්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ටත්, ත්‍රස්තවාදීන්ට හා වංචනිකයින්ටත්, රනිල් වික්‍රමසිංහගේ සමප මිතුරන්ටත්, සිය එක්සත් ජාතික පෙරමුණු රජයටත් මහඟු පිනක් පාදමින් මෙම රුපියල් බිලියන 200ක මුදල කපා හැරීම, ඉහත කී ප්‍රාග්ධන වියදම් සමඟ සසඳා බලන්න.

(23) පොදු පෙරමුණු රජය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති, 'දේශීය ආදායම් (බදු සමා රෙගුලාසිය)' නව පනත් කෙටුම්පත මඟින්, ඉහත සඳහන් කළ, එක්සත් ජාතික පෙරමුණු රජයේ බදු සමා නීතිය මුළුමනින්ම අවලංගු වන අතර, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ මෙතෙක් හෙළිදරව් නොකළ සිය ආදායම් හෝ වත්කම් පිළිබඳ, අනාවරණය කළ ප්‍රකාශකයන් හට ආදායම් බදු සමාවක් පමණක් මෙමඟින් පිරිනමනු ලැබේ.

(24) 2003.07.01 සිට 2003.08.31 දක්වා වූ මාස දෙකක කාල පරිච්ඡේදය අවරණය කිරීම සඳහා අතිතයට කිසිදු ^{අයුරුණු} බලනොපාන සේ සැකසූ මෙම නීතිය, එනම් , ප්‍රකාශයන් භාර ගන්නා අවසන් දිනය වන 2003.06.30, 2003.08.31 දක්වා දීර්ඝ කළ, 2003 අංක 31 දරන පනත

පාර්ලිමේන්තුවේ සම්මත වූයේ 2003.08.21 වන දින වන අතර, එය සම්මත නීතියක් බවට පත් කෙරුණු, කථානායකවරයාගේ සහතිකය ලද්දේ 2003.10.22 වන දින බැවින්, ප්‍රකාශයන් ලැබීම හෝ ඒ පිළිබඳ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවූ 2003.07.01 සිට 2003.08.31 දක්වා වූ මාස දෙකක කාලය තුළ සිය ප්‍රකාශයන් ඉදිරිපත් කළ ප්‍රකාශකයන්ද මෙම පනත් කෙටුම්පතෙහි විධි විධානවලට අන්තර්ගත වේ. මෙම මාස දෙකක කාලය තුළ ඉදිරිපත් කළ ප්‍රකාශයන්හි වලංගුභාවය දැනටමත් අධිකරණයේ අභියෝගයන්ට ලක්ව ඇත.

(25) 2003.06.30 වන දින දක්වා ලැබී තිබුණේ ප්‍රකාශ 16,860ක් පමණක් වන අතර, 2003.07.01 වන දින සිට 2003.08.31 දක්වා වූ මාස දෙකක කාල පරිච්ඡේදය තුළ ඉතිරි ප්‍රකාශ 34,945 ලැබී තිබුණි. ආදායම් බදු සමාජ සඳහා හිමකම් පාන පුද්ගලයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 2000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇති අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කෙරෙන 2004 වසර සඳහා වන වාර්ෂික වාර්තාව ලද, වහාම, නිවැරදි සංඛ්‍යා ලේඛන පිළිබඳ දැනුවත් විය හැක.

(26) මෙම බදු සමා නීතියෙහි, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධි විධාන) පනතෙහි පවත්නා ප්‍රෝඩාකාරි හා ප්‍රතිකූල ලක්ෂණ පැහැදිලි කර දෙමින්, එකී නීතිය වහාම අත්හිටුවා, ඉන් අනතුරුව අවලංගු කරන ලෙස ඉල්ලමින්, අතිගරු ජනාධිපතිතුමය 2003.07.10 දා තමන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. එහෙත්, එක්සත් ජාතික පෙරමුණු අමාත්‍ය මණ්ඩලය දැනුවත්ව හා ඕනෑකමින්ම, ප්‍රකාශ භාර ගැනීමේ කාල පරිච්ඡේදය තවත් මාස දෙකකින් දීර්ඝ කිරීම තුළින් මහජනතාව වංචාවට ලක් කිරීමේ වරද අඛණ්ඩව තවදුරටත් සිදු කරන ලදී.

(27) එක්සත් ජාතික පෙරමුණු රජයේ මෙම ආදායම් බදු සමා නීතිය යටතේ ඉදිරිපත් කර ඇති, ව්‍යාජ යැයි සැක කෙරෙන, එනම්, ප්‍රකාශකයකු විසින් ඉදිරිපත් කළ ඕනෑම ප්‍රකාශයක්, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව,

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හට නිවැරදි යැයි භාර ගැනීමට සිදු වූ ප්‍රකාශ ඉවත් කරනු වස්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ ඔහුගේ නිලධාරීන් විසින් එකී ප්‍රකාශවල නිරවද්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව, පොදු පෙරමුණු රජය මඟින් යෝජිත නව නීතිය යටතේද ආදායම් බදු සමාව පිරිනමනු ඇත.

(28) එක්සත් ජාතික පෙරමුණු රජය විසින් හඳුන්වා දුන්, මෙම බදු සමා පනතෙහි තවත් ඉතා දරුණු විධි විධානයක් වූයේ, එකී නීතියේ 3 වන වගන්තිය ප්‍රකාරව, ප්‍රකාශිත ආදායම් හෝ වත්කම්වල ප්‍රභවයන් හෝ එවන් වත්කම් ලබාගැනීම සඳහා අරමුදල් රැස් කර ගත් ආකාරය හෝ එකී වගන්තිය හා සම්බන්ධ බැවින්, මෙතෙක් උප ලේඛනගත කළ කවර හෝ නීතියක් යටතට ගැනෙන කවර හෝ වරදක් සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනයක් හෝ පැමිණිල්ලක් මඟින් පූර්ණ නිදහස් කිරීමක් හෝ වගකීමෙන් ආරක්ෂා කිරීමක් ලබා දෙනු ලැබුවේ එකී නීතියේ, 04 වන වගන්තිය ප්‍රකාරව, එනම්, දණ්ඩ නීති සංග්‍රහයද ඇතුළුව, කවර නීතියක් හෝ සමඟ පටහැනි කිසිවක් පිළිබඳ නොසලකා හරිමිනි.

(29) වෙනත් වචනවලින් පැවසුවහොත්, ආදායම් හෝ වත්කම් අත්පත් කර ගැනීමේ ප්‍රභවයන් පුද්ගල ඝාතනයකින් හෝ අන්සතු මුදල් පැහැර ගැනීමකින් හෝ වංචාවකින් හෝ මංකොල්ලකැමකින් හෝ වෙනත් කවර හෝ සාපරාධි හා නීති විරෝධී මාර්ගයකින් සිදු කළ ද, එවන් නීති විරෝධී හා සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් වන විමර්ශන හා පැමිණිලිවලදී පූර්ණ නිදහසත්, වගකීමෙන් ආරක්ෂා කිරීමත් ලබා දුන් අතර, ඒ මඟින් සමාජය සාපරාධිකරණයට ලක් කරන ලදී.

(30) මෙම බදු සමා නීතියේ, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතෙහි 06 වන වගන්තිය ප්‍රකාර පිරිනමා ඇති පරම රහස්‍යතාව යටතේ, අල්ලස් හෝ දූෂණ පිළිබඳ ආරම්භ කෙරෙන උසාවි නීති කටයුතු වලදී හැර, ප්‍රකාශකගේ අනන්‍යතාව හෝ කිසිදු ප්‍රකාශයක අඩංගු කවර තොරතුරක් හෝ සම්බන්ධයෙන්, කවර කොමසමකට හෝ නියාමන යන්ත්‍රණයකට හෝ අධිකරණයකට කරුණු

වමසීමේ හැකියාවක් නැත. එහෙත්, ප්‍රයිමා ජේෂි (බැලූ බැල්මට පෙනෙන) නඩුවක් පැවරීම සඳහා උසාවියේ නෛතික කටයුතු සිදු කරන වමරගකයින් හට ප්‍රකාශය පිළිබඳ විස්තර අවශ්‍ය වනු ඇත. එහෙයින්, එක්සත් ජාතික පෙරමුණු රජය විසින් හඳුන්වා දුන් මෙම බදු සමා නීතිය මගින් අල්ලස් හෝ දූෂණ පිළිබඳ ක්‍රියා කිරීම ද වළක්වා ඇත.

(31) එක්සත් ජාතික පෙරමුණු රජය විසින් ඉදිරිපත් කළ, අපකීර්තියට පත් ආදායම් බදු සමා නීතිය, (එනම් 2003 අංක 31 දරණ පනතින් සංශෝධිත 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වධි වධාන) පනත) සම්බන්ධයෙන්, පොදු පෙරමුණු රජය විසින් ඉදිරිපත් කර ඇති 'දේශීය ආදායම් (බදු සමා රෙගුලාසි) පනත් කෙටුම්පත', පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2004.08.23 වන දින දෙන ලද තීන්දුවෙහි මෙසේ සඳහන් වේ.

" සංශෝධනය කරන ලද, 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ වධි වධාන) පනතෙහි වධි වධාන, සෑම පුද්ගලයෙකුහටම නීතියේ සම ආරක්ෂාව සහතික කෙරෙන, අණවූකුම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට පටහැනි බවත්, එමගින් එහි සඳහන් කළ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් ඉන් නිදහස් කිරීමත්, වගකීමෙන් ආරක්ෂා කිරීමත්, සිදු කරන අතර, ඒ අනුව, රජයට අති විශාල පාඩුවක් අත් විඳීමට හේතු කාබක සලසමින් රාජ්‍ය ආදායම් වංචා කර ඇති බවත්, පුරව විශ්ලේෂණය මත පදනම් වූ අපගේ අදහස වන්නේය".

(32) නීති කෙටුම්පතක් අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි දින 07 ක කාලය ඉකුත්වීමෙන් අනතුරුව, යම් පුරවැසියෙක් එකී කෙටුම්පත අභියෝගයට ලක් කළේය, යන තර්කාංගය මත පිහිටමින්, එක්සත් ජාතික පෙරමුණු රජයේ මෙම බදු සමා නීතියේ, එනම් 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වධිවධාන) පනතෙහි ව්‍යස්ථානුකූල බව පිරික්සීම හා විනිශ්චය කිරීමට ලක්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පළ කර ඇති අතර, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ එවැනි පරීක්ෂණයන් හා නිශ්චය කිරීම් සිදු කිරීම වළක්වාලනු ලැබ ඇත. නීතිපතිවරයා විසින් පළකරනු ලබන

එවන් වරෝධයන් හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය සිය බලතල භාවිත කිරීමට පසුබට වනවා මෙන්ම, ප්‍රතික්ෂේප කරන අතර, එමගින් 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතෙහි ව්‍යවස්ථානුකූල බව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා ගැනීම වළක්වාලනු ලැබ ඇත.

(33) මෙම පනත් කෙටුම්පත, අදාළ දින 07 කාලය ඇතුළත නියමාකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ඉහත සඳහන් කළ තීන්දුව හා සමාන විය යුතුව තිබුණි. එනම්, “ **පනත් කෙටුම්පතෙහි විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර, එමගින් එහි සඳහන් කළ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් හට නිදහස ලබාදීමත්, වගකීමෙන් ආරක්ෂා කිරීමත් සිදු කිරීමෙන් රජයට අති විශාල පාඩුවක් අත්විඳීමට හේතු සාධක සලසමින්, රාජ්‍ය ආදායම වංචා කර ඇත**” යනුවෙනි.

(34) ඉහත කී කරුණු අනුව, මෙම ආදායම් බදු සමා නීතිය, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත නීතියක් ලෙස නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි වනු ඇති අතර එකී නීතිය එසේ නීතිගත නොකරනු ඇත.

(35) මේ අතර, පොදු පෙරමුණු රජය විසින් ඉදිරිපත් කර ඇති “ දේශීය ආදායම් (බදු සමා රෙගුලාසි) පනත් කෙටුම්පත ” යන මාදයෙන් වූ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම බදු සමා නීතිය, එනම්, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතට අවධානය යොමු කරමින් සිය තීරණය ලබා දී ඇත්තේ “ **එකී නීතියෙහි විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර, එමගින් එහි සඳහන් කළ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් හට නිදහස ලබා දීමත්, වගකීමෙන් ආරක්ෂා කිරීමත්, සිදු කිරීමෙන් රජයට අති විශාල පාඩුවක් අත්විඳීමට හේතු සාධක සලසමින් රාජ්‍ය ආදායම වංචා කර ඇත** ” යනුවෙනි.

(36) එහෙයින්, මෙහි දී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූල වගකීම වන්නේ, එක්සත් ජාතික පෙරමුණු රජයේ බදු සමා නීතිය අවලංගු කිරීම සඳහා පොදු පෙරමුණු රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති “දේශීය ආදායම් (බදු සමා රෙගුලාසි) පනත් කෙටුම්පත” පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින්, එක්සත් ජාතික පෙරමුණු රජයේ, මෙම බදු සමා නීතිය, එනම්, සංශෝධන 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වඩ වඩාන) පනත අවලංගු කිරීමයි. සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීමට හා එය ආරක්ෂා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා **අනුකූල වන** නීති පමණක් නීති ගත කිරීමටත් සිය දිවුරුම/ප්‍රතිඥාව මගින් බැඳී සිටිති.

(37) එක්සත් ජාතික පෙරමුණු රජය විසින් ඉදිරිපත් කළ “ආදායම් බදු පනත”, එනම් 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ වඩවඩාන) පනත අවලංගු කිරීමට විරෝධය පළ කරන ඕනෑම පුද්ගලයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අගෞරව කරමින් ක්‍රියා කරනවා පමණක් නොව, සමාජය හා **සඳාචාරමය** අගයන් අවමානයට ලක්කරමින් ද, සමාජය සාපරාධිකරණය කිරීමට ක්‍රියාකරමින් ද, රජයට අති වශාල පාඩුවක් අත්පත් කර දෙමින් ද, රාජ්‍ය ආදායම, එනම්, මේ රටේ දිළිඳු ජනතාවගේ මුදල් වංචා කිරීම සඳහා සාමූහිකව කුමන්ත්‍රණය කිරීමක් ද වනු ඇත.

10. අදාළ නීතිවලට අනුකූලව බද්දක් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති දින සිට අවුරුදු පහක කාල සීමාවක් ඉකුත් වීමෙන් පසුව මෙහි උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක් යටතේ යම් බද්දක් අයකර ගැනීම සඳහා නිසිද නඩු කටයුතු හෝ වෙනත් කටයුතු පැවරීම හෝ නොනිමිට් පවත්නා යම් නඩුවක් පවත්වාගෙන යාම හෝ නොකළ යුතු ය.

අන්තර්කාලීන පිටිවිධාන.

"බද්ද" යන්නට, මෙහි උපලේඛනයේ සඳහන් නීතිවලින් කවර හෝ යම් නීතියක් යටතේ ගෙවිය යුතු හෝ අයවිය යුතු යම් බද්දක්, අයකිරීමක් (යම් වරදක්) සම්බන්ධයෙන් වාණිජමාර්ගයක් හෝ විධියක් ඇතුළත් වේ.

"ප්‍රාග්ධනය" යන්නට, උපලේඛනයේ සඳහන් නීති යටතේ පරීක්ෂණයක්, ප්‍රශ්න කිරීමක්, සොයාගැනීම් කිරීමක් හෝ ප්‍රමාණ යම් ක්‍රියාවක් අදහස් වේ.

10 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ පිටිවිධාන) පනත

උපලේඛනය	(2.3.4 හ
1981 අංක 69 දරන පිරිවැඩුම් බදු පනත.	
2. 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත.	
3. 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත.	
4. 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත.	
5. 1963 අංක 11 දරන මුදල් පනත.	
6. 1996 අංක 5 ජාතිය රැක ගැනීමේ දායක මුදල් පනත.	
7. 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත.	
8. 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත.	
9. 1982 අංක 25 දරන ධන බදු අධිකාර පනත.	
10. 1989 අංක 8 දරන ධන බදු අධිකාර පනත.	
11. 1982 අංක 26 දරන ආදායම් බදු අධිකාර පනත.	
12. 1984 අංක 12 දරන ආදායම් බදු අධිකාර පනත.	
13. 1989 අංක 7 දරන ආදායම් බදු අධිකාර පනත.	
14. 1991 අංක 17 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.	
15. 1992 අංක 32 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.	
16. 1993 අංක 28 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.	
17. 1994 අංක 23 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.	
18. 1995 අංක 13 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.	
19. 2001 අංක 6 දරන ආදායම් බදු අධිකාර පනත.	
20. 1988 අංක 40 දරන මවුදු ඇල්ලීම් සහ මුදු බදු පනත.	
21. 1980 අංක 13 දරන බුද්ද බදු පනත.	
22. විනිමය පාලන පනත (423 වන අධිකාරය)	
23. 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත.	
24. 1989 අංක 13 දරන නිළපාදන බදු (විශේෂ පිටිවිධාන) පනත.	
25. සුරාබදු පාඨාපනත (52 වන අධිකාරය)	
26. රේඛ පාඨාපනත (235 වන අධිකාරය)	

"වරද" යන්නට, උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක් කවර හෝ වරදක් ඇතුළත් වේ.

4. (1) 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරන තැනැත්තකුට එරෙහිව, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් නීතියක් යටතේ, 2002 මාර්තු මස 31 දින හෝ එදිනට පෙර ආරම්භ වී තිබෙන යම් විමර්ශනයක් හෝ නඩු පැවරීමක් හෝ එවැනි තැනැත්තකු මත පනවන ලද එහෙත් ගෙවා නොමැති දණ්ඩන මුදලක්, වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, ඉල්ලා අස්කර ගනු ලැබිය යුතු ය.

විමර්ශන, නඩු පැවරීම් යනාදිය ඉල්ලා අස්කර ගත යුතු බව.

"බදු සමා පනත" පිළිබඳ තවදුරටත්.....,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය ප්‍රකාර, අභියාචනා ජනාධිපතිවරයා විසින් යොමු කරනු ලැබූ, ශ්‍රේණිධාරිතාව පිළිබඳ - පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව උපුටා දැක්වමින්, 2003 අංක 31 දරණ පනතින් සංශෝධිත, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විධි විධාන) පනත අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කළ, "දේශීය ආදායම් සමාච දීම විධිමත් කිරීමේ පනත් කෙටුම්පත" පිළිබඳ 2004 අගෝස්තු මස 23 වන දින එළැඹි ශ්‍රේණිධාරිතාව තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.

"2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධි විධාන) පනත ප්‍රකාරව ලබා දෙනු ලබන නිදහස, ප්‍රකාශයන් ඉදිරිපත් කළ අයවලුන්ට හෝ දේශීය ආදායම් පනත යටතේ බදු ගෙවීම පැහැර හරින ලද අයවලුන්ට පමණක් සීමා නොවේ. එකී පනතේ, 2 වන හා 3 වන වගන්තීන්හි කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ යුතු වූ ප්‍රකාශයන් පනතෙහි උපලේඛනගත කළ කවර හෝ නීතියක් යටතේ එවන් අයවලුන්ට පිරිනමනු ලබන නිදහස පිළිබඳව සඳහන් වේ.

පනතෙහි දෙවන හා තෙවන වගන්තිවල මෙසේ කියවේ

" 2 වන වගන්තිය -

ශ්‍රී ලංකාවේ වුව ද විදේශයක වුව ද සිටින යම් තැනැත්තෙකු විසින්, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ නීතියක් යටතේ බදු පැනවීම හා සම්බන්ධව තත්කාලීනව බලපවත්නා යම් නීතියක් යටතේ නියම කරනු ලැබ තිබුණ ද,

" 3 වන වගන්තිය -

2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කරන කවර හෝ තැනැත්තෙක්, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් නීතියක් යටතේ බදු ගෙවීමට පවත්නා බැඳීමෙන් පූර්ණ නිදහස (මුක්තිය) ලැබිය යුතුය..... "

රටෙහි ආදායමට, රාජ්‍ය මූල්‍යට හා පීස්කල් පාලනයට කේන්ද්‍රීය වන ලෙසට සැලකිය හැකි පනත සඳහන් පනත් ද පනතෙහි උපලේඛනයට අන්තර්ගත කර ඇත. එම පනත් නම් ,

- (අ). රේගු ආඥා පනත
- (ආ). සුරාබදු ආඥා පනත

- (ඇ). පිරිවැටුම් බදු පනත
- (ඈ). ජාතික ආරක්ෂක බදු පනත
- (ඉ). භාණ්ඩ හා සේවා බදු පනත
- (ඊ). මුද්දර ගාස්තු පනත
- (උ). මුදල් පනත
- (ඌ). ජාතිය රැකගැනීමේ දායක මුදල් පනත
- (එ). විනිමය පාලන පනත
- (ඵ). ආනයන හා අපනයන පාලන පනත

2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත මඟින් පිරිනමනු ලබන නිදහස යන්න එම නාමය දරණ හා විශේෂයෙන්ම, දේශීය ආදායම් පිළිබඳ අදාළ වන්නාවූ කාල පරිච්ඡේද ඇතුළත් නීතියක අන්තර්ගත වූව ද, එය දේශීය ආදායම්වලට පමණක් සීමා නොවී එකී පනත සම්මත කරන අවස්ථාවේ බලාත්මක වූ රේගු, සුරාබදු මෙන්ම භාණ්ඩ හා සේවා බද්ද වැනි වෙනත් වැදගත් කේෂ්ත්‍ර ගණනාවක් ද ඒ යටතේ හඳුන්වා දී ඇති බව මෙහි දී පැහැදිලි වේ. එමඟින් ඉදිරිපත් කරන ලද රේගු ආඥා පනත වැනි සමහර නීති මඟින් වෙනත් විෂයය කේෂ්ත්‍ර කීපයක්ම ආවරණය කරන අතර, එමඟින් ආදායම් සංරක්ෂණ පනත හා ගුවන් සංචරණ (රේගු රෙගුලාසි) වැනි කරුණු ද ඊට අන්තර්ගත වනු ඇත. මීට අමතරව, අගය එකතු කළ බද්ද, විනිමය පාලන පනත, ආනයන හා අපනයන පාලන පනත, ආගමන හා විගමන ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත වැනි නීති ගණනාවක් ද මෙයට ඇතුළත් කර ඇත.

ඉහත කී විධිවිධානවල බලපෑම හේතුවෙන් බදු ගෙවන්නන් හා රටේ අනෙකුත් පුද්ගලයින් යැයි සමාජය තුළ දෙපිරිසක් බිහිවනු ඇත. ආදායම්, රාජ්‍ය මූල්‍ය, පිස්කල් පාලන පිළිබඳ නීති රීති හා නොපැකිලව අනුගත වන, ප්‍රකාශයන් හා ලියවිලි ඉදිරිපත් කිරීමෙන් ගෙවීම් සිදු කරන නීතිය පිළිපදින නීතිගරුක අවංක පුද්ගලයින් එක් පිරිසකි. අනෙක් පිරිස වන්නේ වසර ගණනාවක් තිස්සේ බදු පැහැර හරිමින් ආදායම්, රාජ්‍ය මූල්‍ය, පිස්කල් පාලන සම්බන්ධ නීතිවලට ගරු කිරීමේ අවශ්‍යතා හා අනුගත නොවූ, එහෙත් දැනට, 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධි විධාන) පනතේ පිරිනමන ලද නිදහස බුක්ති විඳීමේ වරම්ලත් පුද්ගල කොට්ඨාශයකි. ඉහත සඳහන් කළ 3 වන වගන්තිය මඟින්, "මෙහි උපලේඛනයේ දක්වා ඇති කවර හෝ නීතියක් යටතේ බදු ගෙවීමට ඇති වගකීමෙන් පූර්ණ නිදහස " පිරිනමන අතර, මෙකී පනතේ උපලේඛනයෙහි දක්වා ඇති කවර නීතියක් යටතට ගැනෙන කවර හෝ වරදක් සඳහා පවත්වනු ලබන කවර හෝ විමර්ශනයක් හෝ පැමිණිල්ලක් සඳහා වන වගකීම සම්බන්ධයෙන් ද නිදහස බුක්තිවිඳිය හැකි වනු ඇත. මේ

ආකාරයෙන් මේ පනත මඟින් පුද්ගල ඛණ්ඩ දෙකක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි විධිවිධාන සලසා ඇති අතර, එවන් පැහැදිලි කිරීමක් තුළින් බදු වගකීමෙන් පමණක් නොව කවර හෝ විමර්ශනයක් හෝ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද පූර්ණ නිදහස ඔක්තිවිඳීමට ඉඩ සැලසීමෙන් එක් පිරිසකට පමණක් වාසි සලසා ඇත. එමඟින් ද පැහැදිලි වන්නේ මෙකී නිදහස හුදෙක් දේශීය ආදායම් පනතට පමණක් සීමා නොවී, ඉහත සඳහන් ආකාරයට එය තවදුරටත් ව්‍යාප්ත කරමින්, වෙනත් කේෂේත්‍ර ගණනාවක් ද ආවරණය කර ඇති බවයි.

"සංශෝධනය කරන ලද, 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධි විධාන) පනතෙහි විධි විධාන, සෑම පුද්ගලයෙකුකටම නීතියේ සම ආරක්ෂාව සහතික කෙරෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි බවත්, එමඟින් එහි සඳහන් කළ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් ඉන් නිදහස් කිරීමත්, වගකීමෙන් ආරක්ෂා කිරීමත්, සිදු කරන අතර, ඒ අනුව, රජයට අති විශාල පාඩුවක් අත්විඳීමට හේතු සාධක සලසමින් රාජ්‍ය ආදායම් වංචා කර ඇති බවත්, පූර්ව විශ්ලේෂණය මත පදනම් වූ අපගේ අදහස වන්නේය. "

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (6) වගන්තිය මඟින් මෙසේ නියම කර ඇත;

"යම්කිසි නීතියක යම්කිසි විධිවිධානයක් මේ ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූලව පනවනු ලැබුවහොත් මිස එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය ; පරිච්ඡින්න නොවන්නේය; ප්‍රතිශෝචනය නොවන්නේය; "

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (3) වගන්තිය මඟින් මෙලෙස නියම කර ඇත.

"එවැනි පනත් කෙටුම්පතක් නීතියක් ලෙස පනවනු ලැබූ විට ඒ පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය; පරිච්ඡින්න නොවන්නේය; ප්‍රතිශෝචනය නොවන්නේය. තව ද ඒ පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය වන්නාක් සේ හෝ පරිච්ඡින්න වන්නාක් සේ හෝ ප්‍රතිශෝචනය වන්නාක් සේ හෝ නොසැලකිය යුත්තේය. තව ද එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේය; තේරුම් නොගත යුත්තේය. එවැනි පනතක් පැමිණ ජන්දය දෙන්නාවූ මන්ත්‍රීවරයන්ගේ ඛණ්ඩයට ජන්දයෙන්, ඉන් පසුව පරිච්ඡින්න කළ හැක්කේය. "

මීට අමතරව, සංශෝධිත, 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පටහැනි බව තීරණය කිරීමෙන්, එක් නීතිය රජයට අතිවිශාල පාඩුවකට මඟපාදමින් මහජන මුදල් වංචා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය සමඟ කියවෙන 3 වන වගන්තිය ප්‍රකාරව, ජනතාව විසින් නීති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත සීමිත ජනවරමක් ප්‍රදානය කර ඇත්තේ, ජනමත විචාරණයක දී සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් යම් යම් නීති සම්මත කර ගැනීමේ අයිතිය ජනතාව වෙතම රඳවා තබා ගනිමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය දිවුරුම/ ප්‍රතිඥාව ලබාදුන් පාර්ලිමේන්තු සභිකයින්, එය පිළිපැදීමටත්, ආරක්ෂා කිරීමටත් බැඳී සිටින අතර, ඒ අනුව එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීති පමණක් නීතිගත කිරීමටත්, බැඳී සිටිති. සංශෝධිත, 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම රජයට අතිවිශාල පාඩුවකට මඟ පාදමින් මහජන මුදල් වංචා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තීන්දු කිරීම පාර්ලිමේන්තුව වෙත කෙරෙන චෝදනාවක් නොවන්නේ ද? මහජනතාව විසින් නීති පැනවීම සඳහා පාර්ලිමේන්තු සභිකයින් තෝරා පත්කර ගනු ලැබුවේ රජයට අති විශාල පාඩුවක් සිදු කිරීමට මඟ පාදමින් මහජන මුදල් වංචා කිරීමට ද? වංචා කිරීම තුළින් කවර නම් යුක්තියක් ඉටුවේ ද?